

• දිග ආශ්‍රිත මිනුම් ගුණ කිරීම

$$\begin{array}{r}
 \text{i} \quad \text{m} \quad \text{cm} \\
 3 \quad 75 \\
 \hline
 \times 4 \\
 \hline
 12 \text{ m } 300 \text{ cm} \\
 12 \text{ m} + 3 \text{ m} \\
 \hline
 \underline{\underline{15 \text{ m}}}
 \end{array}$$

$$\begin{array}{r}
 \text{ii} \quad \text{km} \quad \text{m} \\
 7 \quad 273 \\
 \hline
 \times 8 \\
 \hline
 56 \text{ km } 2184 \text{ m} \\
 56 \text{ km} + 2 \text{ km } 184 \text{ m} \\
 \hline
 \underline{\underline{58 \text{ km} \quad 184 \text{ m}}}
 \end{array}$$

• දිග ආශ්‍රිත මිනුම් බෙදීම

$$\begin{array}{l}
 \text{i} \quad 7 \text{ km } \quad 385 \text{ m} \div 5 \\
 7 \text{ 000 m} + 385 \text{ m} = 7385 \text{ m} \\
 7385 \text{ m} \div 5 \\
 1477 \text{ m} = \underline{\underline{1 \text{ km } 477 \text{ m}}}
 \end{array}$$

$$\begin{array}{l}
 \text{ii} \quad 2 \text{ m} \div 8 \\
 200 \text{ cm} \\
 200 \text{ cm} \div 8 \\
 \underline{\underline{25 \text{ cm}}}
 \end{array}$$

➤ ඔබේ ගණිතය පෙළ පොතෙහි 16.1, 16.2, 16.3, 16.4 ලෙස ඇති අභ්‍යාස සම්පූර්ණ කරන්න.